

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අභිගමුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අභිගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ගාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී. හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.
- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කාර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව අභිගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට එකතුව රු. 581,330 ක තැන්පත් 07 ක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැතිවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 16,969,365 ක වත්කම් ශේෂ 04 කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, වටිනාකම් තහවුරු කර ගැනීම සඳහා ලේඛන, ශේෂ සනාථ ලිපි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ලේඛන විධිමත් පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් අදාළ ස්ථාවර වත්කම් ලේඛන, උපලේඛන හා ලිපිගොනු පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්	2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි	2018 සිට 2022 දක්වා කාලපරිච්ඡේදය තුළ අනුමත කර නිකුත් කරන ලද සංවර්ධන බලපත්‍ර 12 ක් සඳහා අනුකූලතා සහතික	අනුකූලතා සහතික ලබා ගැනීමට දැනුවත් කළ බව.
			පදිංචියට යොදා ගෙන ඇති ගොඩනැඟිලි සඳහා අනුකූලතා

පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වගන්තිය යටතේ සංශෝධිත සැලසුම් හා ගොඩනැගිලි නියෝග VI කොටස 83.1 ඡේදය

නිකුත් කර නොතිබුණි.

සහතික නිකුත් කළ යුතුය.

(ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
149 වගන්තිය

1968 අංක 14 දරන සංචාරක පනතේ කාර්යය සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති හෝටල් 02 කින් 2015 හා 2017 වර්ෂයන්හි වාර්ෂික ආදායමින් සියයට 01 කට නොඅඩු බලපත්‍ර ගාස්තුව ලියාපදිංචි වර්ෂයේ සිට අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

නීතියානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව.

හිඟ ආදායම් සමඟ ආදායම් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය
මු.රෙ 571(3)

2019 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුළ කාලය ඉකුත් වූ රු.4,643,504ක තැන්පතු 77 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කරන බව.

කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

(ඈ) 2016 මාර්තු 17 දිනැති අංක 2016/3 දරන පළාත් පාලන කොමසාරිස් වක්‍රලේඛයේ 5 ඡේදය

වසර 05 කට වරක් කඩ කුලිය තක්සේරු කළ යුතු වුවද, කඩ කාමර 05 ක 2014 අගෝස්තු 11 දිනැති තක්සේරුව මත කුලී අයවෙමින් පැවතිණි.

තක්සේරු කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව.

තක්සේරු වාර්තා ලබාගෙන ගිවිසුම් සංශෝධනය කර කුලිය අයකර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.37,665,343 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.28,940,598 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	13,833,000	10,805,135	9,954,841	1,884,639	5,589,000	3,797,102	3,790,773	1,034,345	
(ii) කඩ කුලී	4,050,000	3,769,219	3,900,516	1,690,661	10,373,100	3,164,529	3,452,798	1,821,958	
(iii) බලපත්‍ර ගාස්තු	6,360,500	7,758,394	7,016,055	1,291,429	1,551,000	4,367,618	4,000,948	549,090	
(iv) වෙනත් ආදායම්	20,290,000	14,782,127	48,823,983	1,282,052	132,300,620	23,182,500	55,119,761	35,323,908	
	44,533,500	37,114,875	69,695,395	6,148,781	149,813,720	34,511,749	66,364,280	38,729,301	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

(අ) වරිපනම්

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු. 1,728,072 ක හිඟ ශේෂයක් පැවති අතර ඉන් ඒකකයක හිඟය රු.5,000 ට වැඩි වරිපනම් ඒකක 74 කින් රු. 986,744 ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය හා 1988 ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති අනුව කටයුතු කර අයකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ අය කර ගැනීම සඳහා ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් අයකර ගත යුතුය.

(ආ) කුලී

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට රු. 755,314 ක කඩ කුලී හිඟ ශේෂයෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට තවදුරටත් හිඟය රු.429,417ක් අයවිය යුතුව තිබුණි. ඒ තුළ වසර 05 ත් 10 ත් අතර කඩකුලී හිමියන් 15 දෙනෙකුගෙන් රු.208,796 ක්ද වසර 01 ත් 05 ත් අතර කඩකුලී හිමියන් 02 දෙනෙකුගෙන් රු.243,500 ක්ද, අයකර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ අය කර ගැනීම සඳහා ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් අයකර ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(i)	සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති රු. 1,291,000 ක දැන්වීම් පුවරු හිඟ ආදායම් අයකරගෙන නොතිබුණි.	අය කර ගැනීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.
(ii)	සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු. 1,282,052 ක ජල ගාස්තු හිඟ ශේෂයක් පැවති අතර එම හිඟය තුළ රු.2,000 ට වැඩි ඒකක 215 කින් අයකර ගත යුතු රු. 1,083,882 ක ශේෂයක් විය.	අය කර ගැනීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.1,457,235 ක් හා මුද්දර ගාස්තු රු.26,688,430 ක් විය.	උපලේඛන ඉදිරිපත් කර ගාස්තු අයකර ගන්නා බව.	හිඟ මුදල් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මහජන සෞඛ්‍ය	සභාව සතු ජල මූලාශ්‍ර 04 ක ජල සාම්පල් පරීක්ෂණ වාර්තා වලට අනුව පානීය ජලය පිළිබඳ සම්මත ප්‍රමිතීන්ට (SLS 614) වඩා අඩු මට්ටමක, ජලයේ ගුණත්වය පැවතීමෙන්, ගුණත්වයෙන් අඩු පානීය ජලය බෙදාහැර තිබුණි.	අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව.	ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බෙදාහැරිය යුතුය.
(ආ) සන අපද්‍රව්‍ය කළමනාකරණය	සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ඉඩමක් හඳුනා නොගැනීම හේතුවෙන් දෛනිකව රැස් කරන දිරන කසළ කිලෝග්‍රෑම් 900 ක් පමණ මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු	ඉඩමක් යොදා ගැනීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව.	සන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කළ යුතුය.

කරන රිකාටන් කසළ අංගනයට බැහැර කිරීම සිදුකර තිබුණි. මේ හේතුවෙන් සන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමුකර නොතිබුණි.

(ඇ) අත්හැර දැමූ කර්තව්‍යන්

2011 – 2012 කාල පරිච්ඡේදය තුළ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් මිලියන 02 ක් වැය කර අත්තිවාරම පමණක් යොදා ඉදිකිරීම් කටයුතු අතර මහ නවතා තිබුණි. ඒ අනුව වසර 12 කට ආසන්න කාලයක් ගත වී ඇතත් ව්‍යාපෘතිය අවසන් කර නොමැති බැවින් වැය කළ මුදල නිෂ්කාර්ය වී තිබුණි.

ඉදිකිරීම් කටයුතු 2025 වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව.

ව්‍යාපෘති නියමිත කාලය තුළ නිම කර උපයෝජනය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබියයුතු ගිණුම් ශේෂ 05 ක එකතුව රු. 15,559,343ක් විය. ඉන් වසර 1 ත් වසර 5 ත් අතර කාලයට අදාළ ශේෂය රු. 1,150,053ක් හා වසර 5 ට වැඩි ශේෂය රු. 5,816,754 ක් විය.	හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු මුදල් අය කර ගත යුතුය.
(ආ) කඩකුලී ගිවිසුමේ 06 ඡේදය ප්‍රකාරව දෙපාර්ශවය ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රථම භයමසක කුලියට අදාළ මුදලක් ආරක්ෂිත ඇප වශයෙන් තැන්පත් කළ යුතු වුවද, කඩ කාමර 13 ක එකතුව රු. 341,550 ක ආරක්ෂිත ඇප තැන්පත් ලබාගෙන නොතිබුණි.	අය කර ගැනීමට කටයුතු කරන බව.	ගිවිසුම් ප්‍රකාරව ආරක්ෂිත ඇප තැන්පත් අය කර ගත යුතුය.
(ඇ) 2016 මාර්තු 17 දිනැති අංක 2016/3 දරන මධ්‍යම පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛයේ 06 ඡේදය හා කඩකුලී ගිවිසුම්වල 5.2 වගන්තිය ප්‍රකාරව තෝටන්බ්‍රිජ් පරණ පොදු වෙළඳපොළේ සභාව සතු කඩ කාමර 07 ක කඩ කුලිය 2024 ඔක්තෝබර් 02 දින නව තක්සේරුවක් සිදු කර තිබුණද, ගිවිසුම් සංශෝධනය කර නොතිබුණි.	නව ගිවිසුම් කඩිනමින් විගණනයට ඉදිරිපත් කරන බව.	නව තක්සේරුවට අනුව ගිවිසුම් සංශෝධනය කළ යුතුය.
(ඈ) 1988 අංක 56 හා 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත වූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සහ 2008 අංක 01 දරන ජාතික පාරිසරික (ආරක්ෂණ හා	පරිසර කමිටු නිර්දේශ ලබා ගෙන පරිසර බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව.	නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

තත්ත්ව) නියෝග වලට අනුව සහා බල ප්‍රදේශයේ කර්මාන්ත 08 ක පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.3 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.7,571,997 ක යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ 4 ක් වසර 1 ත් 5ත් හා වසර 5 කට වැඩි කාලයක් නිෂ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවැතුණි.	අලුත්වැඩියා කිරීම සඳහා යොමු කරන බව.	වත්කම් අළුත්වැඩියා කර උපයෝජනය කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පවරා නොගත් වත්කම් සභාව පරිහරණය කරන සුසාන භූමි 12 ක් පිහිටි ඉඩම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ අනුමත කාර්ය මණ්ඩලයේ ආදායම් පරීක්ෂක තනතුරු 02 ක්, පුස්තකාලාධිපති, තාක්ෂණික සහයක, සෞඛ්‍ය අධීක්ෂක, පෙර පාසල් ගුරු, බර උපකරණ ක්‍රියාකරු, ආයුර්වේද සංයෝජක, ආදාහනාගාර ක්‍රියාකරු හා ආදාහනාගාර ක්‍රියාකරු සහයක ඇතුළු තනතුරු 14 ක පුරප්පාඩු 23 ක් පැවතුණි. එය ප්‍රාදේශීය සහා බල ප්‍රදේශයේ ආදායම් එකතු කිරීම හා ප්‍රජා සේවාවන් ඉටු කිරීමට බාධාවක්ව පැවතුණි.	පුරප්පාඩු පිළිබඳව දැනුවත් කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන ප්‍රජා සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගත යුතුය.
(ඈ) ස්ථාන මාරු වී ගිය, සේවය හැර ගිය, මියගිය හා විශ්‍රාමගිය නිලධාරීන් 11 දෙනෙකුගෙන් රු. 316,800 ක හිඟ සේවකණය අයකර නොතිබුණි.	ණය අයකර ගැනීමට කටයුතු කරන බව.	ණය ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.